



Ceylon Government Gazette

Published by Authority.

No. 5,319—FRIDAY, NOVEMBER 9, 1894.—ISSUED NOV. 10

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province	Land Acquisition Notices	446
Central Province	445	Land Resumption Notices	—
Northern Province	439	Notices under "The Forest Ordinance"	—
Southern Province	440	Notices of sale of Arrack, Opium, and Toll Rents	448
Eastern Province	—	Notices of sale of Salt and Timber	448
North-Western Province	440	Notifications of Close Seasons, Infected Areas, &c.	—
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"	451
Province of Uva	444	Miscellaneous Departmental Notices	—
Province of Sabaragamuwa	453		

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 265, N. P. Colonial Secretary's Office,
Colombo, November 2, 1894.

ON Wednesday, December 19, 1894, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his Office in the Jaffna Kachecheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of situated in the Pachchilappali and Punagari divisions of the Jaffna District of the Northern Province.

Preliminary plan 1,775.
Description—Scrub jungle.

Lot.	Village.	Name of Applicant.	Extent.
			A. R. P.
6880	Vannankeney	Mr. John Nicholas	99 2 30
		Preliminary plan 1,772. Description—Scrub jungle.	
6877	Urvaniganpattu	Mr. W. M. S. Twynam	65 2 17
		Preliminary plan 1,782. Description—Crown jungle.	
6894	Veddukkadu	Mr. Arumugan Ampalavanar	25 2 5
6895	Do.	do.	25 2 33
6896	Do.	do.	26 2 31
6897	Do.	do.	23 1 3

Lot.	Village.	Name of Applicant.	Extent.
			A. R. P.
6898	Veddukkadu	Mr. A. Ampalavanar	21 3 0
6899	Do.	do.	24 3 0
6900	Do.	do.	24 0 26
6901	Do.	do.	24 2 10
6902	Do.	do.	24 1 2
6903	Do.	do.	24 0 0
6904	Do.	do.	25 1 25
6905	Do.	do.	24 1 36
6906	Do.	do.	25 0 33
6907	Do.	do.	25 1 24
6908	Do.	do.	25 3 39
6909	Do.	Mr. Katiravelu Chomasuntaram	25 1 10
6910	Do.	do.	29 0 28
6911	Do.	do.	23 3 0
6912	Do.	do.	23 3 32
6913	Do.	do.	25 2 23
6914	Do.	do.	26 2 17

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 265, N. P. கொ. சக்கித்தார் ஆபீசில்,
கொழும்பு, 1894 (நடு) காரததிகைமன் 2 ந் உ.

1894 ம ஆண்டு மாரகழிமர்சம 19 ந் தேதி யாழ்ப்பாணம் கமசேரியில் தன ஆபீசில் வடமாகாணத்து கவறண்டேந்து ஏசுநறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும.

23 கரணத்துண்டுகள், வடமாகாணத்து யாழ்ப்பாணம் டிஸ்திரிக்டின் பசசிலைப்பள்ளி, பூநகரிப் பகுதிகளிலிருக்கின்றன.

பினான இலககம 1,775. உரிததாளி—முடி.

கேள்விகாரண—ஜோன நிககிலாஸ்.

			விசாலம்.
இல.	சூறிச்சி.	வ்வரம்.	அ. றா. ப.
6880	வண்ணனகேணி பறுகுகாடு 99	2 30	

பினான இலககம 1,772.

கேள்விகாரண—டபிளியு. அம். எஸ். ஆன வனந்துரை.

6877	ஊரவணிகனப றறு	பறுகுகாடு 65	2 17
	பினான இலககம 1,782.		

கேள்விகாரண—ஆறுமுக்கம் அடபலவாரணா.

6894	வெட்டுககாடு முடிசூரிய காடு	25	2 5
6895	செடி	செடி	25 2 33
6896	செடி	செடி	26 2 31
6897	செடி	செடி	23 1 3
6898	செடி	செடி	21 3 0

இல.	சூறிச்சி.	விவரம்.	விசாலம்.
			அ. றா. ப.
6899	செடி	செடி	24 3 0
6900	செடி	செடி	24 0 26
6901	செடி	செடி	24 2 10
6902	செடி	செடி	24 1 2
6903	செடி	செடி	24 0 0
6904	செடி	செடி	25 1 25
6905	செடி	செடி	24 1 36
6906	செடி	செடி	25 0 33
6907	செடி	செடி	25 1 24
6908	செடி	செடி	25 3 39

கேள்விகாரண—கஜிவேலு சோமசுந்தரம்.

6909	வெட்டுககாடு முடிசூரிய காடு	25	1 10
6910	செடி	செடி	29 0 28
6911	செடி	செடி	23 3 0
6912	செடி	செடி	23 3 32
6913	செடி	செடி	25 2 23
6914	செடி	செடி	26 2 17

பாணிபடி வீலை எககொரணறுகசூ ரூபாய 10.

இக்காணிகளை ப்பற்றிய மேலதனமான வ்வரங்களை ப்பற்றி சேர்வையா ஜெனறல தூராயவர்களிடத்துப் விற்பனை கொந்திசைப்பற்றி யாழ்ப்பாணம் கவறண்டமெண்டு ஏசுநடுததுதரையவர்களிடத்தும் கேட்டறிந்து கொள்ளலாம்.

அதியுத்தம தேசாதிபதியவர்களது கட்டளைபடி,

ஈ. நோவெல உவாக்கர்,

இராசாங்க விசிகர்.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

IT is hereby notified that the land sale at Ambalantota, Hambantota District, in preliminary plan 4,134, on October 19, 1894, advertised in the *Government Gazette* No. 5,309 of September 7, 1894, is postponed for November 19, 1894.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,111, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, October 25, 1894.

ON Tuesday, December 18, 1894, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the divisions noted below of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,739.—Katugampola hatpattu.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
Z 720	Bopitiya	Mayilagamukalana	Banda, late Arachchi	Cocoonut plants	3 0 26
Upset price,—Rs. 10 an acre.					

Preliminary plan 437.—Weudawili hatpattu.

3104	Rambodagala	Nikalandabogahamulahena	The Crown	Chena	3 1 23
------	-------------	-------------------------	-----------	-------	--------

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
Preliminary plan 430.—Weudawili hatpattu.							
3081	Rambodagala	Petmagalanda Ahatuna-gawahena	Crown	Jungle	0	2	18
3082	Do.	do. Madawalagawahena	do.	do.	0	3	3
Preliminary plan 438.—Weudawili hatpattu.							
3105	Rambodagala	Nikalandaseraagahamulaha-hena	Crown	Chena	0	3	8
3106	Do.	Berawagodamuttettuwa-hena	do.	do.	2	3	24
3108	Do.	Gangodalanda-ambegahamulapillewa	do.	Pillewa	0	3	22

Upset price,—Rs. 12.50 an acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,111, N.-W. P.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කාර්යාලයේදී.

මෙහි දැක්වෙන ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දිනදී අනගරුවාදා දවල් 1 ව ධුරුණා ගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

වගම් දිසාවේ මෙහි පහත සඳහන්කරණ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි හතක්.

සිතියම 1,739. කවුගම්පල ගත්පත්තුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත.
Q720	බෝපිටිය	මයිලගහ මුකලාන	බන්ඩා හිටපුආරච්චිල	පොල්පැලඇති ඉඩම	3 0 26

නියමකරණලද මුදල අත්කරගතට රුපියල් 10යි.

සිතියම 437. වැවුඩවිලි ගත්පත්තුව.

3104	රම්බොඩගල	නිකලන්දේ බෝගහමුල හේන	රාජසත්තක	හේන	3 1 23
------	----------	----------------------	----------	-----	--------

සිතියම 430.

3081	රම්බොඩගල	පෙත්මගේ ලන්ද ඇහැ වුවතාව හේන	රාජසත්තක	කැලෑව	0 2 18
3082	එම	එම මඩවලගාව හේන	එම	එම	0 3 3

සිතියම 438.

3105	එම	නිකලන්දේ සේර ගහමුල හේන	රාජසත්තක	හේන	0 3 8
3106	එම	බෙරවාගොඩ මුත් කෙට්ටුව හේන	එම	එම	2 3 34
3108	එම	ගත්ගොඩලන්දේ අඹගහමුල පිල්ලෑව	එම	පිල්ලෑව	0 3 22

නියමකරණලද මුදල අත්කරගත් රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පහරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන ධුරුණාගල ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනුට පුළුවන.

ආණ්ඩුකාර උතුමාගත්වහන්සේගේ ආඥාවලය,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවිතුමාගේ මමිය.

No. 1,112, N.-W. P. Colonial Secretary's Office, Colombo, October 25, 1894.

ON Tuesday, December 18, 1894, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his Office in Haldanduwana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,994. Claimant—Crown.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Rows include 9964 Koswatta Forest, 9965 Do. do., 9966 Do. do., 9967 Do. do., 9968 Do. do., 9969 Do. do., 9970 Do. do., 9971 Do. do., 9972 Do. do.

Preliminary plan 1,185. Claimant—Samuel Naide.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Rows include G 833 Kachechirawa Cocoanut garden, H 833 Do. Jungle.

Preliminary plan 234. Claimant—Crown.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Rows include 2252 1/4 Kirimetiya Jungle, 2252 3/4 Do. do., 2252 3/4 Do. do.

Preliminary plan 586.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes B 203 Tabbowa Bare land.

Preliminary plan 1,301.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Rows include 6839 Haldanduwana Jungle, 6843 Do. do., 6857 Kahatawila do.

Preliminary plan 61. Claimant—M. Sendriya.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes Z 6 Kottaramulla Field.

Claimant—Banduluwa.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes J 7 Kottaramulla Field.

Claimant—Crown.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes B 8 Kottaramulla Jungle.

Claimant—Sinna Tambi Pillai.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes O 12 Kottaramulla Chena.

Preliminary plan 1,507. Claimant—M. B. Abeyaratna.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes Q 683 Bujjampola Low jungle.

Claimant—W. D. Lewis.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Row includes R 683 Bujjampola Low jungle.

Preliminary plan 2,053. Claimant—Crown.

Table with 5 columns: Lot, Village, Description, Extent (A. R. P.). Rows include 10173 Koswatta Jungle, 10174 Do. do., Z 1071 Do. Young cocoanut, 10175 Do. Jungle.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command, E. NOEL WALKER, Colonial Secretary.

වෙති දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාට මහසෙනසුනාධිපතිවරයාගේ සහයෝගීවරයා.

ලාවන දිසාමේ ආණ්ඩුවේ උපදේශනාධිපතිවරයාගේ සහයෝගීවරයා සහ සහකාරවරයා වශයෙන් වසර 18 ක් ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දිනට අහඹු වශයෙන් ආයතනිකව කොටස් දෙකකට බෙදීමට ආණ්ඩුවේ උපදේශනාධිපතිවරයාගේ සහයෝගීවරයා වශයෙන්.

වෙති දිසාමේ හලාවන පලාතේ දකුණු පිටියල් කෝරලේ කොටස් දෙකකට බෙදීමට බලවේ 24යි.

සිතියම 1,994. අයිතිකරු කියන්නා—මධුන.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Rows include 9964 කොස්වත්ත මුකලාන, 9965 එම එම, 9966 එම එම, 9967 එම එම, 9968 එම එම, 9969 එම එම, 9970 එම එම, 9971 එම එම, 9972 එම එම.

සිතියම 1,185.

අයිතිකරු කියන්නා—සාමුවෙල් නයිදේ.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Rows include G 833 කච්චිරව පොල්වත්ත, H 833 එම කැලාව.

සිතියම 234. අයිතිකරු කියන්නා—මධුන.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Rows include 2252 1/4 කිරිමිටියාන කැලාව, 2252 3/4 එම එම, 2252 3/4 එම එම.

සිතියම 586.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes B 203 තබ්බෝව මුඩුබිම.

සිතියම 1,301.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Rows include 6839 හාල්දඹුවන කැලාව, 6843 එම එම, 6857 කහවෙල එම.

සිතියම 61. අයිතිකරු කියන්නා—ඇම්. සෙන්ද්‍රියා.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes Z 6 කොට්ටරමුල්ල කුඹුර.

අයිතිකරු කියන්නා—වන්දුළුවා.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes T 7 කොට්ටරමුල්ල කුඹුර.

අයිතිකරු කියන්නා—මධුන.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes B 8 කොට්ටරමුල්ල කැලාව.

අයිතිකරු කියන්නා—සින්නාමිච්චි පුල්ලේ.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes O 12 කොට්ටරමුල්ල සේන.

සිතියම 1,507.

අයිතිකරු කියන්නා—ඇම්. ඩී. අබේරත්න.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes Q 683 මුල්පමපොල මිටි කැලාව.

අයිතිකරු කියන්නා—විචිල්ලි. ඩී. එච්ස්.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Row includes R 683 මුල්පමපොල මිටි කැලාව.

සිතියම 2,053. අයිතිකරු කියන්නා—මධුන.

Table with 4 columns: No., Name, Description, Extent (අ. ර. ප.). Rows include 10173 කොස්වත්ත කැලාව, 10174 එම එම, Z 1071 එම පැලපොල්, 10175 එම කැලාව.

මෙම ඉඩම් හැඳුනුම් වැඩිදුර සාරාංශය සර්වේයර්ජන උපදේශනාධිපතිවරයාගේ සහයෝගීවරයා වශයෙන්, පිකිනීමේ කොන්දේසි හලාවන ආණ්ඩුවේ උපදේශනාධිපතිවරයාගේ සහයෝගීවරයා වශයෙන් පුළුවන.

ආණ්ඩුකාර උතුරුනුවත්තගේ ආඥාවලස, ජී. නොඑල් වාසර්, මහසෙනසුනාධිපතිවරයා.

No. 1,113 N.-W. P.

Colonial Secretary's Office,
Colombo, November 1, 1894.

ON Tuesday, December 18, 1894, at Kurunegala, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his Office in Kurunegala, the under-mentioned portions of Crown Lands, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Dambadeniya hatpattu of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,029.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
G 1042	Karalappola	Galagawa Delgahamulawatta	Mudalihami Vidane	Cocoanut 4 to 15 years old	2	0	13
H 1042	Do.	do.	do.	Cocoanut 2 to 4 years old	1	1	15
I 1042	Do.	Galkadullagahahena	do.	Jungle	1	0	9
10029	Weragala	Panwattahena	Crown	Cocoanut and plantain trees	3	1	2
J 1042	Do.	Hapugahamulahena	Appuhami	Jungle	1	2	6
K 1042	Do.	do.	Ranhami	Chena	1	2	6
L 1042	Do.	Madugahamulahena	Punchirala Arachchi and Kapuruhami	do.	7	1	0
M 1042	Do.	Ihalahakurudawattahena	Dingiri Banda and Mudiyanse	Jungle	9	2	0
N 1042	Do.	do.	Kiri Banda Arachchi	do.	2	1	32
O 1042	Do.	Kohilaheressa	Menika	do.	0	2	17
10030	Do.	Yakdessagalagawahena	Crown	Chena	5	1	36

Upset price for lots G 1,042 and 10,029,—Rs. 100 per acre.

Upset price for lot H 1,042,—Rs. 80 per acre.

Upset price for the other lots,—Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,113 N.-W. P.

වමේ 1894 ක්වු නොවැම්බර් මස 1 වෙනි දින කොළඹ

මහසෙක්කුකාරිස්ථානයේකේකන්තෝරුවේදිස.

වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයානේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමේ 1894 ක්වු දෙසැම්බර් මස 18 වෙනි දිනවු අහසරුවාදාට කුරු නැගල කවිවේරිසේදි වෙත්දේසිකර විකුණන්ට නොහොත් බේරීමකට පැමිනෙන්නට සෙදෙනවා ඇත.

වසම දිසාවේ කුරුනැගල පලාතේ දඹදෙනිනන්තන්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙලි.

සිතියම 2,029. ගම—කරලප්පොල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.
				අ. රු. ප.
G 1042	ගලගාවා දෙල්ගහමුල වත්ත	මුදලිහාමිවිදනේ	වසස අවුරුදු 4 සිට 15 පොල	2 0 13
H 1042	එම	එම	වසස අවුරුදු 2කේ හිට 4රේ පොල්	1 1 15
I 1042	ගල්කඩුල්ලගහ හේන	එම	කැලේ	1 0 9
10029	පත්වත්තේ හේන	ගම—වේරගල. රාජසන්තක	පොල් සහ කේහෙල් ගස්	3 1 2
J 1042	හපුගහමුල හේන	අප්පුහාමි	කැලේ	1 2 6
K 1042	එම	රන්කාමි	හේන	1 2 6
L 1042	මඩුගහමුලහේන	පුංචිරුල ආරච්චිල සහ කපුරු හාමි	හේන	7 1 0
M 1042	ඉහලකකුරුවත්තේ හේන	ඩිංගිරිබන්ඩා සහ මුදියන්සේ	කැලේ	9 2 0
N 1042	එම	කිරිබන්ඩා ආරච්චි	එම	2 1 32
O 1042	කොහිලගෙරුස්ස	මැනිකා	එම	0 2 17
10030	ගහඇස්සගලගාවා හේන	රාජසන්තක	හේන	5 1 36

G 1042 සහ 10029 ඉඩම් කැබෙලිවලට නියමකරනලද මුදල අක්කරයකට රු. 100.

H 1042 ඉඩම් කැබෙලිවලට නියමකරනලද මුදල අක්කරයකට රු. 80.

අනික් ඉඩම් කැබෙලිවලට නියමකරනලද මුදල අක්කරයකට රු. 15.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල් උන්තානේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයානේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලස,

ඊ. නොඑල් වාකර,

මහසෙක්කුකාරිස් වමික.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 177, P. OF U.

Colonial Secretary's Office,
Colombo, October 28, 1894.

ON Friday, December 14, 1894, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Resthouse at Alutnuwara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-three allotments of land situated in the Bintenna division of the Badulla District of the Province of Uva.

Preliminary plan 404.

Lot.	Village.	Description.	Extent.		Upset Price.
			A.	R. P.	
1354	Horabora in Bintenna	Field	4	0 13	41 0
Y 47	Do.	do.	2	3 6	30 0
Z 47	Do.	do.	4	0 15	41 0
A 48	Do.	do.	5	3 22	60 0
1355	Do.	do.	1	3 11	20 0
1356	Do.	do.	0	0 21	2 0
1357	Do.	do.	0	3 20	10 0
B 48	Do.	do.	0	1 20	5 0
C 48	Do.	do.	3	2 36	38 0
D 48	Do.	do.	3	0 9	31 0
E 48	Do.	do.	5	0 13	51 0
F 48	Do.	do.	3	3 13	40 0
G 48	Do.	do.	4	1 8	43 0
H 48	Do.	do.	3	3 12	40 0
I 48	Do.	do.	5	1 4	53 0
J 48	Do.	do.	2	0 30	22 0
K 48	Do.	do.	7	3 25	80 0
L 48	Do.	do.	1	2 1	18 0
M 48	Do.	do.	0	3 12	10 0
N 48	Do.	do.	0	2 17	7 0
O 48	Do.	do.	0	3 4	10 0
P 48	Do.	do.	1	0 33	13 0
Q 48	Do.	do.	0	3 0	8 0
R 48	Do.	do.	1	1 5	13 0
S 48	Do.	do.	6	0 35	63 0
T 48	Do.	do.	8	0 14	81 0
U 48	Do.	do.	3	2 8	36 0
V 48	Do.	do.	2	1 13	23 0
W 48	Do.	do.	1	3 25	18 0
X 48	Do.	do.	2	2 15	26 0
Y 48	Do.	do.	1	0 11	11 0
1358	Do.	do.	1	3 24	19 0
Z 48	Do.	do.	0	3 31	9 0
A 49	Do.	do.	0	3 28	9 0
B 49	Do.	do.	2	2 25	27 0
C 49	Do.	do.	0	3 20	9 0
D 49	Do.	do.	0	3 34	10 0
E 49	Do.	do.	0	1 16	4 0
F 49	Do.	do.	1	1 11	15 0
G 49	Do.	do.	0	1 23	5 0
H 49	Do.	do.	0	1 2	3 0
I 49	Do.	do.	0	2 21	7 0
J 49	Do.	do.	0	2 36	8 0
K 49	Do.	do.	1	0 10	11 0
L 49	Do.	do.	0	2 18	6 0
M 49	Do.	do.	3	2 39	38 0
N 49	Do.	do.	10	1 37	103 0
O 49	Do.	do.	3	3 33	40 0
P 49	Do.	do.	4	1 4	43 0
Q 49	Do.	do.	3	2 21	36 0
R 49	Do.	do.	0	1 11	3 0
S 49	Do.	do.	2	0 4	21 0
T 49	Do.	do.	0	1 1	3 0
U 49	Do.	do.	1	1 38	15 0
V 49	Do.	do.	2	2 32	26 0
V 49½	Do.	do.	1	2 28	17 0
W 49	Do.	do.	1	3 11	18 0
X 49	Do.	do.	2	1 11	23 0
Y 49	Do.	do.	0	2 2	6 0
Z 49	Do.	do.	1	0 20	12 0
A 50	Do.	do.	1	2 9	16 0
1359	Do.	do.	5	1 8	53 0
B 50	Do.	do.	1	0 18	12 0

Further information concerning these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 28

No. 177, P. OF U.

වෙනි දින කොළඹ මහජන කාර්යාලයේ කන්කෝරුවේදී.

ඉහත දිනට ආණ්ඩුවේ ඒකකලයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දිනට සිකුරුදා දවල් 1 ව බදු කඩවීමට දේ වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉහතදිනට බදු පලයේ බිත්තියක් කොටසක් පිහිටා තිබෙන බිම්කැබලි 63ක්.

සිතියම 404. ඉල්ලුම්කරයා—ආණ්ඩුව.

අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	භම.	අත්දම.	මහත.		නියම රු.ය.
			අ. රු. ප.	ගනන.	
1354	බිත්තියක්ගේ කොර				
	බොර	කුඹුර	4	0 13	41 0
Y 47	එම	එම	2	3 6	30 0
Z 47	එම	එම	4	0 15	41 0
A 48	එම	එම	5	3 22	60 0
1355	එම	එම	1	3 11	20 0
1356	එම	එම	0	0 21	2 0
1357	එම	එම	0	3 20	10 0
B 48	එම	එම	0	1 20	5 0
C 48	එම	එම	3	2 36	38 0
D 48	එම	එම	3	0 9	31 0
E 48	එම	එම	5	0 13	51 0
F 48	එම	එම	3	3 13	40 0
G 48	එම	එම	4	1 8	43 0
H 48	එම	එම	3	3 12	40 0
I 48	එම	එම	5	1 4	53 0
J 48	එම	එම	2	0 30	22 0
K 48	එම	එම	7	3 25	80 0
L 48	එම	එම	1	2 1	18 0
M 48	එම	එම	0	3 12	10 0
N 48	එම	එම	0	2 17	7 0
O 48	එම	එම	0	3 4	10 0
P 48	එම	එම	1	0 33	13 0
Q 48	එම	එම	0	3 0	8 0
R 48	එම	එම	1	1 5	13 0
S 48	එම	එම	6	0 35	63 0
T 48	එම	එම	8	0 14	81 0
U 48	එම	එම	3	2 8	36 0
V 48	එම	එම	2	1 13	23 0
W 48	එම	එම	1	3 25	18 0
X 48	එම	එම	2	2 15	26 0
Y 48	එම	එම	1	0 11	11 0
1358	එම	එම	1	3 24	19 0
Z 48	එම	එම	0	3 31	9 0
A 49	එම	එම	0	3 28	9 0
B 49	එම	එම	2	2 25	27 0
C 49	එම	එම	0	3 20	9 0
D 49	එම	එම	0	3 34	10 0
E 49	එම	එම	0	1 16	4 0
F 49	එම	එම	1	1 11	15 0

නො.	ගම.	අක්ෂර.	අ. රු. ප.	නියම ගනන.	නො.	ගම.	අක්ෂර.	අ. රු. ප.	නියම ගනන.
G 49	බිත්තෑන්ගේ හොරබොර	කුඹුර	0 1 23	5 0	W 49	බිත්තෑන්ගේ හොරබොර	කුඹුර	1 3 11	18 0
H 49	එම	එම	0 1 2	3 0	X 49	එම	එම	2 1 11	23 0
I 49	එම	එම	0 2 21	7 0	Y 49	එම	එම	0 2 2	6 0
J 49	එම	එම	0 2 36	8 0	Z 49	එම	එම	1 0 20	12 0
K 49	එම	එම	1 0 10	11 0	A 50	එම	එම	1 2 9	16 0
L 49	එම	එම	0 2 18	6 0	1359	එම	එම	5 1 8	53 0
M 49	එම	එම	3 2 39	38 0	B 50	එම	එම	1 0 18	12 0
N 49	එම	එම	10 1 37	103 0					
O 49	එම	එම	3 3 33	40 0					
P 49	එම	එම	4 1 4	43 0					
Q 49	එම	එම	3 2 21	36 0					
R 49	එම	එම	0 1 11	3 0					
S 49	එම	එම	2 0 4	21 0					
T 49	එම	එම	0 1 1	3 0					
U 49	එම	එම	1 1 38	15 0					
V 49	එම	එම	2 2 32	26 0					
V 49½	එම	එම	1 2 28	17 0					

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජන රාජ් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරීස් වමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,440, C. P.

Colonial Secretary's Office,
Colombo, November, 6, 1894.

ON Wednesday, January 30, 1895, at 12 o'clock noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his Office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 3,953.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10717	Maturata	Mr. A. W. Jackson	Crown	Planted with tea, cinchona, and coffee. Encroachment by Gonakele estate	1 1 37

Upset price,—Rs. 300 for the lot.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,440, C. P.

වමි 1894 ක්වූ නොවැම්බර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස් උන්නාන්සේගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1895 ක්වූ ජනවාරි මස 30 වෙනි දින වදාද දවල් 12ට නුවරඑළියේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ පලාතේ උඩහේවාහැට කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැප්.
සිතියම 3,953.

අක්ෂර—නේ, කුසිනසිත් සහ කෝපි වවා තිබේ. ගෝනාකැල් වත්ත විසින් අල්ලාගත් බිම්කවිවිසක්.

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අයිතියම කියන්නා.	අ. රු. ප.
10717	මතුරට	ඒ. ඩබ්ලිව්. ජැක්සන්	ආණ්ඩුව	1 1 37

අක්කරයක් මිලකර තිබෙන්නේ රු. 300 බැගින්.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාජ් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරීස් වමිහ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a quarry for the Public Works Department, to wit:—

Preliminary plan 4,544.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
P 770	Ellepolola	Millagahamulahena	E. Loku Banda	Chena and rock	0 0 22
Q 770	Do.	do.	Said to be claimed by Mr. Hacialby	do.	0 0 27
R 770	Do.	do.	E. Loku Banda	Chena	0 0 16
S 770	Do.	do.	Proprietor of title plan 68,766	do.	0 0 10
T 770	Do.	Udawaurnepitayahena	U. Loku Banda	do.	0 0 19
U 770	Do.	do.	H. Loku Banda and Ukku Banda	do.	0 0 10
V 770	Do.	do.	U. Loku Banda	do.	0 0 7

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Matale Kachcheri on December 12, 1894, at 12 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
October 17, 1894.

G. SAXTON,
Assistant Government Agent.

වෛ 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3 වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි :— ඉප්පේරු දෙපාර්තමේන්තුවට ගල්කැනීමට ස්ථානයක් නැතිම පිණිස මෙහි පහත සඳහන් බවක ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෛ 1876 යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරවීමට සාධාරණවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේ දෙවන නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි :—

නො.	ඉඩමේ නම.	ගම—ඇල්ලොපොල. අයිතිකම් කියන්නා.	අන්දම.	වගන. අ. රු. ප.
P 770	මිල්ලකහුලුගේන	ඊ. ලොකුබත්තා	හේන සහ ගල්සහිත ඉඩම	0 0 22
Q 770	එම	හැකල්ලිලන්නාගේ	එම	0 0 27
R 770	එම	ඊ. ලොකුබත්තා	හේන	0 0 16
S 770	එම	T. P. 68,766 පැලෑගේ ඉඩම අයිතිකාරයා	එම	0 0 10
T 770	උඩවාවන්තේපිටියේ හේන	යූ. ලොකුබත්තා	එම	0 0 19
U 770	එම	ඒ.වි. ලොකුබත්තා සහ උක්කු බත්තා	එම	0 0 10
V 770	එම	යූ. ලොකුබත්තා	එම	0 0 7

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදු ජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔනෑකරතිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය වෛ 1894 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි දින 12 වේ කනිසමට මාතලේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔහුලා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල්ගනනාන් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුලා මෙයින් දැනගතයුතුයි.

වෛ 1894 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින මාතලේ කවිවේරියේදීය.
ඒ. සැක්ස්ටන්,
ආණ්ඩුවේ උපද්වේනකරු වමිහ

1876 ම් (ආව)-ක්වූ 3 ම් මූලකඤ්ඤාපත්‍රය 7 ම් පිරිමින ප්‍රකාරය පිරිමිනදේශනවස්තු වෙස්සායනා ආචාර්යවරයාගේ සාකච්ඡාවට පත්වූයේ, ආචාර්යවරයාගේ :—

පිරිමිනපත්‍රය මූලකඤ්ඤා 4,544.

නො.	නම.	කාරණය	ආචාර්යවරයාගේ නම.	විස්තරය.	විස්තරය.	විස්තරය.
P 770	ආලොපොල	මූලකඤ්ඤාපත්‍රය	ආලොපොල	ආලොපොල	ආලොපොල	0 0 22
Q 770	ආලොපොල	මූලකඤ්ඤාපත්‍රය	ආලොපොල	ආලොපොල	ආලොපොල	0 0 27
R 770	ආලොපොල	මූලකඤ්ඤාපත්‍රය	ආලොපොල	ආලොපොල	ආලොපොල	0 0 16
S 770	ආලොපොල	මූලකඤ්ඤාපත්‍රය	ආලොපොල	ආලොපොල	ආලොපොල	0 0 10

திபதியவர்கள் எனக்கு கற்பனைசெய்திருப்பதால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியா எனணியிருக்கிறா எனபதை 7 ம பிரிவினபடி வேண்டியபிரகாரம் நான இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1894 ம ஹி கார்த்திகைமாசம் 28 ந் தேதியிலன்று 1 மணிகு நுவரெலி கச்சேரியில எனமுனபாக வெளிப்படடுத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாமசாதிகளும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவரெலி கச்சேரி,
1894 ம ஆ ஜப்பசிமீ 25 ந உ.

ஜி. எம். பெளரா,
அரசாட்சி உதவி ஏசன்று.

REVENUE NOTICES.

Statement of Arrack Distilled during the Quarter ended September 30, 1894.

	WESTERN PROVINCE.		SOUTHERN PROVINCE.		TOTAL.		
	Kalutara District.		Galle District.			Matara District.	
	Gallons.		Gallons.			Gallons.	
Balance on June 30, 1894 ...	26,481		28,752		3,010	58,243	
Distilled during the quarter ended September 30, 1894 ...	279,148		46,270		4,675	330,093	
Total ...	305,629		75,022		7,685	388,336	
Issued during the quarter ended September 30, 1894 ...	255,304		44,306		5,958	305,568	
Balance on September 30, 1894 ...	50,325		30,716		1,727	82,768	

Audit Office,
Colombo, November 6, 1894.

J. A. SWETTENHAM,
Auditor-General.

Statement of the Sale of Salt in each Province during September, 1894, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on September 1, 1894 ...	320,371	14	55,496	87	188,137	56	41,303	110	605,309	43
Since received ...	47,133	0	19,974	0	21,864	0	12,342	74	101,313	74
Surplus ...	—	—	—	—	—	—	—	—	—	—
Confiscated Salt ...	5	0	—	—	—	—	—	—	5	0
	367,509	14	75,470	87	210,001	56	53,646	72	706,628	5
Issued for consumption in the Province ...	2,072	84	2,499	0	11,821	20	4,074	0	20,466	104
Do. removal to released districts, &c. ...	17,140	28	593	0	—	—	—	—	17,733	28
Do. export from the Island ...	—	—	—	—	—	—	—	—	—	—
On account wastages ...	53	12	—	—	1,574	8	6	56	1,633	76
Total ...	19,266	12	3,092	0	13,395	28	4,080	56	39,833	96
Balance on September 30, 1894 ...	348,243	2	72,378	87	196,606	28	49,566	16	666,794	21

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 607,618·100), which has not yet been removed to Store :—

North-Western Province	Cwt.	lb.
Southern Province	502,527	0
			101,091	100
Total ...			607,618	100

Audit Office,
Colombo, November 6, 1894.

J. A. SWETTENHAM,
Controller of Revenue.

NOTICE is hereby given that on Monday, November 12, 1894, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from December 1, 1894, to June 30, 1895, and Toll Rents from December 1, to December 31, 1894, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of October, 1894.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount in cash on the day of sale.

Arrack Rent.—Colombo.

Roads.—Mirihana to Mattegoda, Pamankada to Horana, Hanwella to Nambapana, Kotte to Kaduwela.

E. ELLIOTT, Acting Government Agent.

The Kachcheri, Colombo, November 2, 1894.

වෂී 1894 ක්වු දෙසැම්බර් මස 1 වෙනි දින පටන් වෂී 1895 ක්වු ජුනි මස 30 වෙනි දින දක්වා බස් නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වේ කොටසම අර ක්කු රේන්දසක් සහ වෂී 1894 ක්වු දෙසැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලමරේන්දසක් නමුත් පලමු ගැනුම්කාරයින් විසින් වෂී 1894 ක්වු ඔක්තෝබර් මාසේ මාසවුදල වෂී 1894 ක්වු නොවැම්බර් මස 12 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් ඔවුන්ගේ අලාබේට වෙනුව එකී රේන්ද වෂී 1894 ක්වු නොවැම්බර් 12 වෙනි සදුද දවල් දෙකේ කැනීමට කොළඹ කවිවේරි දේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් විකිනීමේ දවසේදී මෙස් තබන්නට ඕනෑය.

කොළඹ අරක්කුරේන්දසද.

මිරිහානේ සිට මන්නේගොඩටද, පාමන්කඩ සිට හොරනටද, ගන්වැල්ලේ සිට නඹාපානටද, කෝට්ටේ සිට කඩුවෙලට සහ පාරේ රේන්දද.

ඊ. එලියට්,

වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමඟ.

වෂී 1894 ක්වු නොවැම්බර් මස 2 වෙනි දින කොළඹ කවිවේරිදේදීය.

NOTICE is hereby given that the Hon. the Government Agent for the Central Province will receive sealed tender for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1895. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Kandy Kachcheri until 2 o'clock P.M. on Tuesday, November 20, 1894, when they will be opened, and all persons making tenders will be required to be present. In the absence of any tenderer no notice will be taken of his tender.

It is also notified that the Government Agent will, if he should think it desirable to do so, offer the rents for sale by public auction immediately after the tenders have been opened on November 20, 1894. Intending purchasers are therefore warned to be present.

1. Gampola bridge
2. Pussellawa road toll
3. Gondennawa road toll
4. Kadawala road toll
5. Teldeniya bridge and Kengalla road toll
6. Ampitiya and Gurudeniya road tolls
7. Kolongahamula road toll
8. Rikiligaskada road toll
9. Weragantota ferry
10. Illukmodara and Kundasale ferries

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale. The 10 per cent. deposited will be forfeited if the necessary securities are not com-

pleted as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever. Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

ALLANSON BAILEY, Government Agent.

Kandy Kachcheri, November 6, 1894.

වෂී 1895 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පහත සඳහන්වන මධ්‍යම දිසාවේ පාලම රේන්ද මිලේටගැණීම පිණිස "වෂී 1895 ක්වු අවුරුද්දට පාලම රේන්ද බදුගැණීමේ ඉල්ලීම පත්‍රයයි" කියා ලියුමේ පිට ලියනලද මුද්දර කරපු වැන්ඩර්ස් ගෙවන් ඉල්ලීමපත්‍ර, මධ්‍යම දිසාවේ ගෞරවනීයව ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින්, වෂී 1894 ක්වු නොවැම්බර් මස 20 වෙනි කුප් දින පස් වැරු දෙකවනතුරු මහනුවර කවිවේරිදේදී බාරගැණීමට සූදනමට සිටින බව දන්වනවත් ඇර, ඒ වේලාවට ඒවා ඇර බලනවිට ඉල්ලීමකාරයෝ සියල්ලම ඉදිරි පිටට ඇවිත් පෙනීසිටින්නට ඕනෑ බවත් මෙයින් දැනුම් දෙමි. යම් ඉල්ලීමකාරයෙක් එසේ ඉදිරිපිට නොසිටි දේවනම්, ඔහුගේ ඉල්ලීමපත්‍රය ගැණ කිසිවක් නොසලකනු ලැබේ.

ඉහත කී වෂී 1894 ක්වු නොවැම්බර් මස 20 වෙනි දිනදී එම ඉල්ලීමපත්‍ර ඒජන්තලන්තාන්සේ විසින් ඇර බැව්වට පසු එම රේන්ද පිකුනන්නට සැහෙස කියා කල්පනාවෙන්විනම්, ඒ වහාම ඒවා ප්‍රසිධ වෙන්දේසි කර පිකුනන්නට යෙදෙන බව දන්වනවත් ඇර, මිලේට ගැනීමට කල්පනාකර සිටින ආකාරයේ ඒ වේලාවට ඉදිරි පිට සිටිනලෙසටත් මෙයින් දැනුම්දෙමි.

1. ගම්පල පාලම.
2. පුස්සැල්ලාවේ පාරේ රේන්දය.
3. ගොන්දෙන්නාවේ පාරේ රේන්දය.
4. කඩවල පාරේ රේන්දය.
5. නෙල්දෙහියේ පාලම සහ කෙත්ගල්ලේ පාරේ රේන්දය.
6. අම්පිටිය සහ ගුරුදෙහියේ පාරේ රේන්දය.
7. කොලොන්නගමුල පාරේ රේන්දය.
8. ඊකිල්ලගස්කඩ පාරේ රේන්දය.
9. වේරගමිකොට නොටුපල.
10. ඉළක්මෝදර සහ කුන්ඩසාලේ නොටුපල්.

විකිණීමේ කොන්දේසි.

ඉල්ලාගන්නාලද ගණිතෙන් සියේට දහස බැගින් ගණිතක් විකිනීම නිමවූ වහාම මුදලෙන් බැඳ තබන්නට ඕනෑය. ගරුතර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ඒන්තුගැනීම ගැනුම්කාරයාට දැන්වූ වහාම ඕනෑකාරණ ඇප සම්පූර්ණකර දෙන්නට නොයෙදෙන්නම් ඉහතකී බැඳතබන්නට යෙදුනු දහසෙන් එක දඩේට වෙනුව අල්ලාගන්නට යෙදේ.

ඇපේට බදිනලද ඔප්පුවල පේන ඉඩම් ඇපේට බැඳ දීමට මනාපබව කියා ඒ ඉඩම් අයිතීකාරයා විසින් අත්සන්කර දෙනලද ලියුමක් නැතුව එම ඔප්පු බාරගන්නට නොයෙදේ.

ඇපේට දෙනලද සියළුම ඔප්පුවල සඳහන්වන ඉඩම් අත් කිසි උකසකට ඇපේකට බැඳිනැති හැටියට ගම්බිම් ලියා සටහන්කරණ රේජිස්ත්‍රාර්ගැනගෙන් සහතික පත්‍රයක් ලබාගෙණ එම සහතික පත්‍රය ඒ ඔප්පු සමඟ එවන්නට ඕනෑය. එම සහතිකපත්‍රය ඇපදෙන සැකූන් කාගේ විසදමෙන් ලබාගන්නට ඕනෑය. ඉහත සඳහන්

කල පාලම් රේන්දවලට රේන්දකාසි අයකෙරීම ආණ්ඩුවේ ප්‍රකාශනවල නියමකර තිබෙනවා වූ ස්ථානවල දීම අයකරනවා මිස වෙන මොනම ස්ථානයකදීවත් අයකරනට බැරි.

වැසිදුර කාරණා ආණ්ඩුවේ ඒර්ථන උත්සාහයේ ගෙව් දෙනගනට පුවන.

වැසිදුර කොන්දේසි විකිනීම පවත්ගනට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනුලැබේ.

අලුත්සන් බේලි,
ආණ්ඩුවේ ඒර්ථන උත්සාහයේ.

වස 1894 ක්වු නොවැම්බර් මස 6 වෙනි දින මහනුවර කම්මේරියේදීය.

IN accordance with the requirements of section 3 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Municipality of Kandy for the year commencing January 1, 1895, will be four in number. The said licenses will be put up to sale by public auction at this office on Monday, November 19, 1894, at 1 o'clock P.M., and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz.:-

1. That the place licensed shall always be kept clean, and shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
2. That the place licensed shall not be kept open for the sale of opium and bhang at any time before the hour of 6 in the morning or after 9 in the evening.
3. That no opium or bhang be sold to any woman or any child under the age of fifteen, or to any intoxicated person.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of shop, and the words "Licensed to sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Municipal Council with the sanction of the Chairman.

Wholesale licenses will be issued only to retail dealers.

The Municipal Office,
Kandy, November 5, 1894.

ALLANSON BAILEY,
Chairman.

NOTICE is hereby given in terms of the 4th section of Ordinance No. 2 of 1893 that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Batticaloa, will be one in number for the year commencing January 1, 1895, and ending December 31, 1895, both days inclusive.

The said license will be put up for sale by public auction at the Government Agent's Office, Batticaloa, at noon on Wednesday, November 28, 1894, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz.:-

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.
5. That no opium be sold to any woman or any child under the age of fifteen years, or to any intoxicated person.
6. That no opium be consumed on the premises, whether by swallowing, chewing or smoking, or in any other manner whatsoever.
7. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license,

either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.

8. No wholesale license will be issued to any but to the retail dealer.

Local Board Office, G. W. TEMPLER,
Batticaloa, October 29, 1894. Chairman.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Trincomalee for the year 1895 will be three in number. The said licenses will be put up to sale by public auction at this office on Wednesday, November 28, 1894, at 12 o'clock noon.

Local Board Office, H. HAY CAMERON,
Trincomalee, October 23, 1894. Chairman.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of the town of Chilaw for the year commencing January 1, 1895, will be two in number.

The said licenses will be put up for sale by public auction at the Chilaw Kachcheri on Friday, November 30, 1894, at 2 P.M.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman or any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to Sell Opium by Retail."
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.

E. T. NOYES,
Chairman, Local Board.

Office of the Local Board,
Chilaw, October 31, 1894.

NOTICE is hereby given that the following Toll Rents of the Province of Uva from January 1 to December 31, 1895, will be exposed for sale by public auction in separate lots at the Badulla Kachcheri on Tuesday, November 27, 1894, commencing at 1 P.M., upon the conditions specified below :-

Tolls.

1. Moratota road toll
2. Welimada road toll
3. Padinawela road toll
4. Wellawaya road toll
5. Tanamalwila road toll
6. Morangahawila road toll
7. Udakumbalwela road toll
8. Taldena road toll

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash in each case.

The one-tenth will be forfeited if the necessary security is not completed within thirty days from the date when His Excellency the Governor's approval of the offer has been communicated to the purchaser.

The security required will be one-third of the purchase amount in cash.

Further conditions will be made known on the day of sale.

The Kachcheri, F. C. FISHER,
Badulla, November 3, 1894. Government Agent.

විෂි 1895හේ ජනවාරි මස 1 වෙනිදා සිට එම අඩු රුද්දේ දෙසැම්බර් මස 31 වෙනිදා වනතුරු උඩ දිසාවේ මෙහි පහත සඳහන් කරණ රේන්දපලවල්වල රේන්දය වෙත් වෙත් වසයෙන් 1894 ක්වු නොවැම්බර් මස 27 වෙනි දින වු අගහරුවාද දවල් 1ව මෙහි පහත සඳහන් පොරොන්දුවලට එකඟව පුසිබි වෙන්දේසියේ බදු එ කවිවේරියේදී විකුණන බව මෙයින් දන්වමි.

රේන්දපලවල්.

1. මොරේනොව පාරේ රේන්දපල.
2. වැලිමඩ පාරේ රේන්දපල.
3. පාදිනාවෙල රේන්දපල.
4. වැල්ලවායේ රේන්දපල.
5. හනමල්විල රේන්දපල.
6. මරන්තහවෙල රේන්දපල.
7. උඩකුඹල්වෙල රේන්දපල.
8. කල්දෙන රේන්දපල.

විකිනීමේ පොරොන්දු.

එක එක රේන්දය ඉල්ලාගත් මුදලෙන් සියයට දහය බැගින් මුදල සල්ලිවලින් ගෙවියයුතුය. විකිනීම උතු මානවකයන්ගේ විසින් සවිචාර එය රේන්දය ගත් අයට දුනුමිදුන් දින නිකක් තුල ඇප දී සම්පූර්ණකරන්ට හුපුඑවන්වුනිනම් දහයෙන් පංගුව රාජසන්තකවෙත බවත් සැලකිය යුතුය.

රේන්දය ඉල්ලා ගන්වයෙදුන මුදලෙන් තුනෙන් කොටසක් මුදලෙන් ඇප බැදිය යුතුය.

තවත් වැඩිදුර කාරණ විකුණන දිනේදී දන්වනු ලැබේ.

ඇල්. සී. පීර්, ආණ්ඩුවේ ඒජන්ත වමිස.

විෂි 1894 ක්වු නොවැම්බර් මස 3 වෙනි දින බදු එ කවිවේරියේදීය.

SPECIFICATION showing the allotments of Land (including Crown Land) to be benefited by the construction of the **Batugedara Channel**, in the Medapattu of Nawadun korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 21,936'43.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Rs. c.
1	Bomilliyaowita	Estate of Malhami, Gan-arachchi	C 41	2 3 39	3 0
2	Edandagawa Pahala-aswed-duma	D. Lokuhami and others	H 41	0 2 1	0 51
3	Kampotahamigeowita	D. P. Gunasekara	I 41	1 0 30	1 19
4	Edandagawaowita	A. Kirimenika	J 41	0 0 1	0 1
5	Kanattegedara Muhandirama-lageowita	K. M. Hami and others	K 41	0 0 12	0 8
6	Kampotahamigeowita	Gunatilaka	L 41	0 0 13	0 8
7	Kolabareowita	W. Dingirihami	O 41	0 0 11	0 7
8	Do.	do.	P 41	1 3 0	1 75
9	Dimbulwitiyagekoratuwa	Estate of Malhami, Gan-arachchi	Q 41	0 3 4	0 77
10	Kolabareowita	W. Dingirihami	R 41	1 1 14	1 34
11	Patirigeowita	Ellawala Ratemahatmaya	S 41	2 1 31	2 45
12	Walakadaowita	D. P. Gunasekara	T 41	0 2 1	0 51
13	Minimulleowita	W. G. M. Andris Perera	V 41	0 0 38	0 24
14	Edandagawaowita	A. Kirimenika	W 41	0 3 26	0 92
15	Mahawatteowita	M. Mudalihami and others	X 41	0 0 31	0 20
16	Do.	do.	Y 41	1 1 1	1 26
17	Totawatteowita	K. A. Bandulahami	Z 41	0 2 9	0 56
18	Kanattegedara Muhandira-malageowita	K. M. Hami and others	A 42	0 2 36	0 73
19	Gamageowita	Vaccinator Gunasekara	D 42	0 1 0	0 25
20	Do.	B. Menik Appu	H 42	0 2 9	0 56
21	Do.	D. V. Serahami and others	I 42	3 0 15	3 10
22	Patirigeowita	Heirs of Ramhami Muhandiram	J 42	2 0 23	2 14
23	Bakmigahakumburaowita	Savial Allis	M 42	0 2 21	0 63
24	Patalewalaowita	S. K. Kirimenike	N 42	2 0 9	2 6
25	Demuwatawatteowita	D. P. Gunasekara	O 42	3 1 29	3 44
26	Dimbulwitiyageowita	Wikramasinha	P 42	1 2 35	1 72
27	Galganageowita	A. Appuhami	Q 42	1 1 29	1 44
28	Galowita	D. V. Serahami	R 42	3 2 23	3 64
29	Ratambaleowita	N. Abraham Perera	S 42	1 3 10	1 81
30	Patirigeowita	P. M. Kirimenike and others	T 42	2 0 9	2 6
31	Bomaluwagawatotawattaowita	D. P. Gunasekara	U 42	0 1 12	0 33
32	Botalageowita	Adan Appu	V 42	1 0 0	1 0
33	Ratadodanowita	K. A. Iduhami, Notary	A 43	2 2 27	2 67
34	Diyapimmeowita	D. V. Serahami and others	D 43	1 3 9	1 81
35	Kanateriyangodella	S. K. Kirimenike	C 43	1 3 8	1 80
36	Diyapimmewattaowita	B. A. Balahami	E 43	0 1 21	0 38
37	Palupegodellaowita	D. P. Gunasekara	G 43	3 0 21	3 13
38	Ganitayaowita	Estate of W. Stewart	H 43	0 2 19	0 62
39	Kollatteowita	D. P. Gunasekara and others	I 43	1 3 36	1 98
40	Kudaowita	W. Dingirihami and others	J 43	1 1 34	1 46
41	Migahagawaowita	do.	K 43	2 3 1	2 76
42	Bandaraowita	Nansonda Kattadiya	L 43	2 1 0	2 25
43	Deraniyagalagegalowita	D. P. Gunasekara and others	M 43	1 0 37	1 23
44	Pottewatta-ataneowita	do.	O 43	1 0 2	1 1
45	Palankarelageowita	P. Elandahami	P 43	4 1 1	4 26
46	Mirichiowita	Estate of Ranhami Muhandiram	Q 43	0 1 30	0 44
47	Ganegodageowita	A. A. Jeewathami	R 43	1 0 6	1 4
48	Potupitiyageowita	Ellawala Ratemahatmaya	S 43	0 2 21	0 63
49	Mahaowita	S. Wastuhami	T 43	1 2 21	1 63
50	Pedividanelaysirawalleowita	Ellawala Ratemahatmaya	U 43	0 1 36	0 43

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent		Rs.	c.
				A.	R. P.		
51	Ankanuweowita	W. Lokuhani and others	Y 43	1	0 29	1	19
52	Kanateriyangodella	S. K. Kirimenike and others	Z 43	0	2 16	0	60
53	Gorakgahagawaowita	W. G. M. Andris Perera	H 44	2	1 25	2	41
54	Do.	do.	H 44½	0	0 6	0	4
55	Potupitiyageowita	W. Dingirihani	R 44	1	0 9	1	6
56	Puwakowita	B. Menk Appu and others	S 44	2	0 16	2	10
57	Pillagawa-aswedduma	D. Serahani and others	T 44	0	2 3	0	52
58	Kanateriyangodella	S. D. Kirimenike and others	U 44	0	0 29	0	20
59	Delgahagodaetanahena	Mr. W. Stewart	C 45	0	2 27	0	67
60	Udahawelaliyadda	D. V. Dantahani and others	K 45	0	2 15	0	60
61	Pitamanageowita	W. Dingirihani and others	Y 45	1	1 13	1	33
62	Mulleowita	do.	A 46	3	3 29	3	95
63	Botalageowita	Ellawala Ratemahatmaya	C 46	1	2 9	1	56
64	Imbulgodaowita	S. K. Kirimenike	E 46	1	1 33	1	46
65	Mahabandaraowita	Estate of Ranhami Muhandiram	F 46	4	0 16	4	10
66	Uluhelaowita	Ellawala Ratemahatmaya	I 46	1	0 17	1	11
67	Maragahaowita	S. K. Kirimenike	J 46	2	1 5	2	28
68	Murutagahaowita	Gunatileka and others	M 46	2	0 33	2	21
69	Pusselliddeaswedduma	P. M. Elandahani	N 46	0	1 37	0	48
70	Gamageowitakella	W. T. Babanchiya	O 46	0	3 16	0	85
71	Do.	S. K. Kirimenike and others	P 46	1	0 5	1	3
72	Ganitayageowita	G. Abanchiya and others	Q 46	2	1 11	2	32
73	Durayayeowita	D. J. Abeyratne	R 46	1	1 30	1	44
74	Tembilipataowita	D. P. Gunasekara	U 46	1	0 20	1	13
75	Siyambalagahaowita	W. V. Christian Appu	V 46	0	3 26	0	91
76	Taniyamakanagekeleowita	Elapata Dingirihani	W 46	0	3 0	0	75
77	Jambugahaowita	Ellawala Ratemahatmaya	X 46	5	0 4	5	2
78	Ilukmulleowita	W. V. Christian Appu	Y 46	0	3 21	0	88
79	Vitaneowita	M. Tikirikumarihani	Z 46	0	2 17	0	60
80	Do.	do.	A 47	1	1 21	1	38
81	Niriellekelleowita	Elapata Dingirihani and others	B 47	0	1 32	0	45
82	Wallaowita	W. G. M. Andris Perera	C 47	0	2 31	0	70
83	Potupitiyageowita	Gunatileka	D 47	1	2 30	1	69
84	Gamageowitakele	H. Abayawikrama	E 47	0	0 19	0	12
85	Bogahayatairawalleowita	W. G. M. Andris Perera	F 47	0	3 32	0	95
86	Patirageowita	M. Kirimenike	G 47	0	3 23	0	89
87	Do.	Rankiri Hami	H 47	0	1 20	0	38
88	Ranappulayeowita	D. P. Gunasekara	I 47	2	0 35	2	22
89	Acharigeowita	A. Bala Naide	J 47	0	3 35	0	97
90	Edandagawaowita	Heirs of Ranhami Muhandiram	K 47	0	1 0	0	25
91	Annakkaliyadda	P. Malhami and others	M 47	2	0 9	2	6
92	Do.	do.	N 47	0	0 18	0	11
93	Edandagawaowita	Parusselle Unnanse	P 47	2	0 21	2	13
94	Patirageowita	G. Mudiyanse and others	Q 47	1	3 6	1	79
95	Walaowita	Andulagoda Unnanse	R 47	2	1 15	2	35
96	Wihareowita	Parusselle Unnanse	S 47	2	0 19	2	12
97	Dikowita	N. Abraham Perera	T 47	2	0 0	2	0
98	Migahawelaowita	Parusselle Unnanse	U 47	1	1 16	1	35
99	Ganga-addarawattaowita	Don Peris Appuhamy	V 47	1	0 11	1	7
100	Ganga-addarawattakumbura	Avadiappa Chetty	W 47	0	2 30	0	69
101	Bogahaowita	Parusselle Unnanse	X 47	1	3 28	1	93
102	Bogahaowitauturukella	Ganegoda Vihare	Y 47	0	1 36	0	48
103	Vitaranowitauturukella	Heirs of Ranhami Muhandiram	Z 47	0	0 17	0	11
104	Batamburegodella	R. A. Liyanchihani	B 48	2	2 20	2	63
105	Kadigomuwegodella	D. P. Gunasekara	C 48	0	1 9	0	31
106	Diyapimweowita	Abraham Perera	H 48	0	2 0	0	50
107	Do.	Estate of W. Stewart	I 48	0	0 35	0	22
108	Do.	do.	J 48	0	0 26	0	16
109	Kongaha-asweddumaowita	Heirs of Ranhami Muhandiram	K 48	1	0 5	1	3
110	Dawatagahaowita	S. Pedoris Fernando	L 48	0	3 13	0	83
111	Talgahawattebandara-aswedduma	Parusselle Unnanse	N 48	0	1 35	0	47
112	Talgahawatta	S. Pedoris Fernando	O 48	0	0 27	0	17
113	Talgahawattebandara-aswedduma	Parusselle Unnanse	Q 48	0	1 33	0	46
114	Medaowita	Induhani, Notary	U 48	1	1 6	1	28
115	Kampotahamigeasweddumakumbura	Gunatileka	U 41	0	3 21	0	44
116	Udahaasweddumekumbura	D. Lokuhani	K 42	1	1 33	0	73
117	Midellagahakumbura	U. Mudalihani and others	L 42	1	2 20	0	82
118	Kanuketiyakumbura	D. P. Gunasekara	F 43	1	0 2	0	51
119	Udakanakiyankumbura	S. K. Kirimenika	A 44	2	2 3	1	26
120	Galagawaliyadda	Ellawala Ratemahatmaya	C 44	0	3 12	0	42
121	Palupekumbura	D. P. Gunasekara	D 44	2	2 26	1	33
122	Gorokgahaliyadda	B. A. Balahani	E 44	0	1 37	0	24
123	Do.	do.	F 44	1	0 5	0	52
124	Do.	do.	F 44½	0	0 9	0	3
125	Galgodellakumbura	do.	G 44	1	0 2	0	51
126	Galapitayakumbura	W. Stewart	I 44	1	1 9	0	66
127	Gedarakumbura	G. Abanchiya and others	J 44	1	2 12	0	79

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent.		Rs. c.
				A.	R. P.	
128	Pahalakanateriyankumbura	D. V. Appuhami	Z 44	3	1 11	1 66
129	Lintotakumbura	S. K. Kirimenike and others	A 45	0	2 34	0 36
130	Udahawelaliyadda	D. V. Dantahami and others	L 45	1	1 39	0 75
131	Pahalawelaliyadda	M. Rankirihami	M 45	1	1 6	0 64
132	Mulleyakumbura	Ellawala Ratemahatmaya	O 45	1	2 27	0 84
133	Totawattekanuketiyakumbura	W. Dingirihami	Z 45	2	1 16	1 18
134	Kumbalavekumbura	B. Ran Naide and others	B 46	1	1 30	0 72
135	Kumbalaveliyadda	G. Rattaranhami and others	D 46	0	3 30	0 47
136	Naranmullekumbura	Ellawala Ratemahatmaya	G 46	2	2 4	1 26
137	Galhitiekumbura	S. K. Kirimenika	H 46	2	2 29	1 34
138	Witaranaliyadda	R. Liyanchihami	K 46	0	2 20	0 32
139	Puswelliyadda	Ellawala Ratemahatmaya	L 46	2	3 33	1 48
140	Widanakumbura	P. K. Elandahami	S 46	2	0 27	1 8
141	Kanuketiyekumbura	P. Dingirihami	T 46	1	0 0	0 50
142	Dandagawowita-aswedduma	Gamage Appuhami	L 47	0	1 0	0 13
143	Halgahadepeleowita	W. Babonchiya	O 47	0	3 7	0 40
144	Halgahakumbura	do.	A 48	0	3 32	0 48
145	Kapuradeniya	Estate of Ranhami Muhandiram	F 48	2	3 2	1 38
146	Ganga-aswedduma	do.	W 48	1	3 26	0 93
147	Gangagodawechechi-aswedduma	Parusselle Unnanse	X 48	0	1 16	0 18
148	Bandara-aswedduma	do.	Y 48	1	1 5	0 64
149	Gilimalege-aswedduma	K. Induhami, Notary	Z 48	0	3 21	0 44
150	Atagallakumbura	Parusselle Unnanse	A 49	4	0 15	2 5
Total ...				203	0 23	175 97

Lots 1 to 114 are liable for one rupee per acre ; lots 115 to 150 are liable to 50 cents per acre.

Ratnapura Kachcheri,
November 5, 1894.

H. WACE,
Government Agent.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

IT is hereby notified that the sale of Crown Lands appearing in preliminary plan 112, situated at Uragola in the Kegalla District, within the Province of Sabaragamuwa, which was advertised in the *Government Gazette* of October 26, 1894, to be held at the Kegalla Kachcheri on Tuesday, December 11, 1894, has been postponed to Tuesday, December 18, 1894.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,
Colombo, November 8, 1894.

E. NOEL WALKER,
Colonial Secretary.

සබරගමු පළාතේ කැහැල්ල දිස්ත්‍රික්කයේ උරගල පිහිටි, වර්ෂ 1894 ක්ව දෙසැම්බර මස 11 වෙනි දින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනවාස කිසි ප්‍රසිද්ධ කරනව යෙදුන නොමිමර 112 බරන මුල්සිතියමේ තියෙන ඉඩම් වර්ෂ 1894 ක්ව දෙසැම්බර මස 18 වෙනි අඟහරුවාද ප්‍රසිද්ධ වෙන්දේසියෙන් විකුනනව යෙදේ.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරීස් වම්ස.

වර්ෂ 1894 ක්ව නොවැම්බර් මස 8 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස් උන්නාන්සේගේ කන්තෝරුවේදිය.